

“මෙය වටිනා ලේඛනයකි”

සඤ්ජ ඩිවලොප්මන්ට් බැන්ක් පී එල් සී

කොටස්හිමියන් සඳහා වූ චක්‍රලේඛය

හිතවත් කොටස්හිමියනි,

1. සාංගමික ව්‍යවස්ථාවලිය සංශෝධනය කිරීම.

සඤ්ජ ඩිවලොප්මන්ට් බැන්ක් පී එල් සී හි (“බැංකුව”) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි සාංගමික ව්‍යවස්ථාවලියේ පහත වගන්ති සංශෝධනය කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව,

- 6(4)(i) වන වගන්තියේ සඳහන් ස්වාධීන නොවන අධ්‍යක්ෂවරුන් කාර්යමාරු ක්‍රමයට විශ්‍රාම යාම සම්බන්ධයෙන් වන වගන්තිය විධිමත් කිරීම.
- 6(1)(iii), 6(9)(i) - 6(9)(iv) යන විධායක අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් වන වගන්තීන් වඩාත් පැහැදිලි කිරීම.
- බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට නියෝජ්‍ය සභාපතිවරයා හඳුන්වාදීමේ අරමුණෙන් 6(7A) වගන්තිය සාංගමික ව්‍යවස්ථාවලියට හඳුන්වාදීම යන, සංශෝධනයන් සිදු කිරීමට තීරණය කරන ලදී.

තවද, බැංකුවේ සාංගමික ව්‍යවස්ථාවලියට ඉහත සංශෝධනයන් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතිය මේ වන විටත් ලැබී ඇති අතර, මේ සමග අමුණා ඇති රැස්වීම පිළිබඳ නිවේදනයේ සඳහන් ආකාරයට පවත්වනු ලබන අනිවේශණ මහා සභා රැස්වීමේදී එම සංශෝධනයන් සඳහා කොටස්හිමියන්ගේ අනුමැතිය ලබා ගැනීමට යටත් වේ.

2. අධ්‍යක්ෂ මණ්ඩල නිර්දේශය

2023 මැයි මස 19 වන දිනයේදී කැඳවනු ලබන අනිවේශණ මහා සභා රැස්වීමේදී කොටස්හිමියන්ගේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව, ඉහත කී ආකාරයට සඤ්ජ සංවර්ධන බැංකුවේ සාංගමික ව්‍යවස්ථාවලියේ සංශෝධන සිදු කිරීමට බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිර්දේශ කර සිටිනු ලැබේ.

3. අනිවේශණ මහා සභා රැස්වීම

මේ සමග අමුණා ඇති රැස්වීම පිළිබඳ නිවේදනයේ දක්වා ඇති පරිදි, අවශ්‍ය කරන්නා වූ යෝජනා සම්මත කර ගැනීමේ කාර්යය සඳහා බැංකුවේ අනිවේශණ මහා සභා රැස්වීම කැඳවනු ලැබේ.

එබැවින්, මෙම අනිවේශණ මහා සභා රැස්වීම සඳහා කොටස්හිමියන් සූම් ක්‍රමය “Zoom Meeting platform” හෝ වෙනත් ක්‍රමයක් යොදාගෙන ශ්‍රව්‍ය හෝ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බැංකුව විසින් පියවර ගනු ඇත. රැස්වීම පිළිබඳ නිවේදනයේ සඳහන් “අනිවේශණ මහා සභා රැස්වීම පැවැත්වෙන ආකාරය” යන කොටසෙහි මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දක්වා ඇත.

එකී අනිවේශණ මහා සභා රැස්වීමට සූම් ක්‍රමය / Zoom Meeting platform යටතේ සහභාගී වීමට ඔබට නොහැකි වන්නේ නම්, ඔබ වෙනුවෙන් සහභාගී වීමට හා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රතිසුක්තකයෙකු පත් කිරීමට (සූම් ක්‍රමය / Zoom Meeting platform) ඔබට හිමිකමක් ඇත. ඒ අනුව මේ සමග එවා ඇති ප්‍රතිසුක්තකයෙකු පත් කිරීමේ සාධන පත්‍රය, නිසි පරිදි සම්පූර්ණ කර මෙම රැස්වීම පැවැත්වීමට නියම කර ඇති වෙලාවට පැය 24 කට පෙරතුව බැංකුවේ ලියාපදිංචි කාර්යාලය වෙත ලැබීමට සලස්වන මෙන් ඉල්ලා සිටිමි. කොටස්හිමියන් විසින් න්‍යාය පත්‍රයේ අංග පිළිබඳ සිය මනාපය සඳහන් කර, අධ්‍යක්ෂ මණ්ඩලය තුළ තමන් වෙනුවෙන් පෙනී සිටීමට

බලය පැවරූ තැනැත්තා වශයෙන් අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කොටස්හිමියන් උනන්දු කරනු ලැබේ.

මෙයට විශ්වාසී,

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියමය පරිදි

සනස ඩිව්ලොප්මන්ට් බැංකු පී එල් සී



ටාමර්කා රොද්දු

සමාගම් ලේකම්

2023 අප්‍රේල් මස 24 දිනදී ය.

**සණස ඩවලොජමන්ට් බැන්ක් පී එල් සී
අතිවිශේෂ මහා සභා රැස්වීම
රැස්වීම පිළිබඳ නිවේදනය**

2023 මැයි මස 19 වන දින බැංකුවේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව, “අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාව”, සණස ඩවලොජමන්ට් බැන්ක් පී එල් සී, නො.12, එඩ්මන්ටන් පාර, කිරුළපන, කොළඹ 06 දරණ ස්ථානයේ දී සණස ඩවලොජමන්ට් බැන්ක් පී එල් සී හි අතිවිශේෂ මහා සභා රැස්වීම අනන්‍ය ක්‍රමයෙන් පවත්වනු ලබන බවට මෙයින් නිවේදනය කර සිටිනු ලැබේ.

පහත දැක්වෙන යෝජනා යෝග්‍ය බවට තීරණය කරයි නම්, විශේෂ යෝජනා සම්මතයක් වශයෙන් සලකා සම්මත කිරීම.

විශේෂ යෝජනා අංක 01

Proposed Amendments Related to the Directors Retire by Rotation

➤ **Article 6(4)(i)**

It is hereby resolved that Article 6(4)(i) of the Articles of the Association be amended by;

(i) Interpolation of the words “and Investor Director/s appointed in terms of Article 6 (1A)” between the words “excluding the Independent Directors” and “shall retire”

(ii) Interpolation of the word “and” between the words “not disqualified” and “recommended”.

Accordingly Proposed Article 6(4)(i) will be read as follows;

“At each annual general meeting one third of the aggregate of Non-Executive Directors with such number excluding the Independent Directors’ and Investor Director / s appointed in terms of Article 6(1A) shall retire (taken in order from those who served the longest period or if the period is the same as determined by lot) and shall be eligible for re-election so long as they are not disqualified and recommended by the Nomination Committee”.

විශේෂ යෝජනා අංක 02

Proposed Amendments Related to the Executive Director

➤ **2.1 - Article 6(1)(iii)**

It is hereby resolved that

(i) the first paragraph of Article 6(1)(iii) of the Articles of Association be amended;

a) By removing the word “and” between the words “time” and “Articles”

b) By replacing Article “6(i) (ii)” by Article “6(1)(i) and (ii)”

c) By interpolation of word “and without prejudice to Article 6(9)” between words “Articles of Association” and “the composition”.

(ii) To delete 6(1)(iii)(b) of the Articles of Association

(iii) Re-number Article 6(1)(iii)(c) and (d) as Article 6(1)(iii)(b) and (c)

Accordingly Proposed Article 6(1)(iii) will be read as follows;

“Subject to direction 3(6)(iv) of the Corporate Governance Direction No.12 of 2007 and such other Regulatory requirement that may be imposed on licensed specialized banks from time to time, Articles 6(1)(i) and (ii) of the Articles of Association, and without prejudice to Article 6(9), the composition of the directors shall be as follows.

(a) Three or one third of the total number of directors (whichever is greater) appointed by the board as Non-Executive Independent Directors in conformity with the Banking Act.

(b) Investor Director/s appointed in terms of Article 6(1A)

(c) The remaining directors may be elected by the shareholders”

➤ **2.2 - Article 6(9)(i)**

It is hereby resolved that Article 6(9)(i) of the Articles of Association be amended;

(i) By adding “Subject to direction 3(2)(iii) of the Corporate Governance Direction No.12 of 2007 and such other Regulatory requirement that may be imposed on licensed specialized banks from time to time” (To include in the beginning of the Article)

(ii) By replacing the word “shall” by “may” between the words the “Board” and “appoint”

(iii) By replacing the word “its” by “an” between the words “as” and “Executive Director”

Accordingly Proposed Article 6(9)(i) will be read as follows;

“Subject to direction 3(2)(iii) of the Corporate Governance Direction No.12 of 2007 and such other Regulatory requirement that may be imposed on licensed specialized banks from time to time, the board may appoint an employee of the Company who has been recommended by the Nomination Committee as an Executive Director”.

➤ **2.3 - Article 6(9)(ii)**

It is hereby resolved that Article 6(9)(ii) of the Articles of Association be amended ;

(i) by adding “One of” (To include in the beginning of the Article)

Accordingly Proposed Article 6(9)(ii) will be read as follows.

“One of the Executive Directors shall be the chief executive officer of the Company and shall function as the apex executive in charge of the day-to-day management of the Company’s operations and business”.

➤ **2.4 - Article 6(9)(iii)**

It is hereby resolved that Article 6(9)(iii) of the Articles of Association be amended;

(i) By replacing the word “Director” by “Directors”

(ii) By replacing the words “him” by “them” between the words “between” and “and the Board”

(iii) By replacing the word “His remuneration” by “Such remunerations”.

Accordingly Proposed Article 6(9)(iii) will be read as follows;

“The Executive Directors shall be paid such remuneration as may be agreed between them and the board. Such remunerations may be by way of salary, commission, participation in profits or any combination of these methods or any other method of fixing remuneration.”

➤ **2.5 - Article 6(9)(iv)**

It is hereby resolved that Article 6(9)(iv) of the Articles of the Association be amended;

(i) By replacing the word “Executive Director” by “Executive Directors”

(ii) By replacing the word “Managing Director” by “Executive Directors”

(iii) By replacing the word “the” by “such” between words “exercise of” and “power”

Accordingly Proposed Article 6(9)(iv) will be read as follows;

“The board may delegate to the Executive Directors, subject to any conditions or restrictions which they consider appropriate, any of their powers which can be lawfully delegated. Any such delegation may at any time be withdrawn or varied by the board. The delegation of a power of the board to the Executive Directors does not prevent the exercise of such power by the board, unless the terms of the delegation expressly provide otherwise.”

විශේෂ යෝජනා අංක 03

Proposed Amendments Related to the Deputy Chairperson

It is hereby resolved that to introduce Article 6 (7A) subsequent to the Article 6(7) of the Articles of the Association of the Bank.

➤ **Article 6 (7A)**

New Article 6(7A) will be read as follows;

“(i) The Directors shall elect one of their members other than the Executive Directors (if any) as the Deputy Chairperson on such terms as they think fit and determine the period for which such Director is to hold such office. A Director so appointed may be removed from such office at the absolute discretion of the Board and the appointment shall also cease, if he / she ceases for any cause to be a Director.

(ii) The Deputy Chairperson shall,

(a) in the absence of the Chairperson preside as Chairperson at meetings of the Board.

(b) assist the Chairperson in the carrying out of his functions specified in Article 6(7) above.

(c) encourage and facilitate all directors to make active contributions through their participation at Board Committees.

(d) discharge any other Non-Executive duties assigned and / or documented by the Chairperson or the Board”

අනිවිශේෂ මහා සභා රැස්වීම පවත්වන ආකාරය

1. අනිවිශේෂ මහා සභා රැස්වීම බැංකුවේ සාංගමික ව්‍යවස්ථාවලියට හා කොළඹ කොටස් හුවමාරුව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව හා අදාළ නීති වලට යටත්ව අනන්‍ය රැස්වීමක් වශයෙන් පවත්වනු ලැබේ.
2. බැංකුවේ සභාපතිතුමිය, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ප්‍රධාන විධායක නිලධාරී, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී, සමාගම් ලේකම් සහ බැංකුවේ අනෙකුත් නියෝජිතයන් හා එකී රැස්වීම පවත්වාගෙන යාමට, කටයුතු සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන පුද්ගලයින් ඉහත සඳහන් කල රැස්වීම පැවැත්වීමට නියමිත ස්ථානයට රැස් වේ. කොටස්හිමියන් ඇතුළු අනෙකුත් සියළු දෙනාම සුම් ක්‍රමය (ZOOM Meeting Platform) හරහා රැස්වීමට සහභාගී විය හැකි අතර ඒ සඳහා අනුගමනය කල යුතු පියවර පහත පරිදි වේ.

අ) මෙම අනන්‍ය අනිවිශේෂ මහා සභා රැස්වීමට උනන්දුවක් ඇති සියලුම කොටස්කරුවන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද පෝරම අංක 1 (Form 1) බැංකුවේ ලියාපදිංචි කාර්යාලයේ සිටින සමාගම් ලේකම් වෙත තැපැල් මගින්, අතින් භාර දීම මගින්, විද්‍යුත් තැපැල් (sdbegm@sdb.lk) මගින් හෝ 0112-514256 යන අංකය වෙත ෆැක්ස් පණිවිඩයක්, රැස්වීම පැවැත්වීමට පැය 24 කට නොඅඩු කාලයකට පෙර එවිය යුතු අතර, එමගින් අදාළ රැස්වීමට අනන්‍ය ලෙස සහභාගී වීමට අවශ්‍ය වන්නා වූ තොරතුරු (login Information) ඔබ වෙත ලබා දීමට බැංකුවට හැකියාව ලැබේ.

ආ) රැස්වීමට සහභාගී වන සියලුම කොටස්කරුවන් රැස්වීම ආරම්භ වීමට පෙරාතුව මාර්ගගත ආකාරයෙන් (online) පූර්ව ලියාපදිංචි වීම සිදු කල යුතු අතර ඉන් ඔවුනට රැස්වීමට සහභාගී වීම සඳහා අවසර ලැබේ. එවැනි අවස්ථා වලදී පෝරම අංක 1 (Form 1) මගින් ඉදිරිපත් කර ඇති තොරතුරු මාර්ගගත ලෙස පූර්ව ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරනු ලබන තොරතුරු හා සමාන වන බවට කොටස්කරුවන් වගබලා ගත යුතුය.

3. රැස්වීමට සහභාගී වන කොටස්හිමියන් අනිවිශේෂ මහා සභා රැස්වීමේදී යම් විමසීමක් කිරීමට අදහස් කරන්නේ නම් සභාපතිතුමිය විසින් කොටස්හිමියන්ගේ විමසීම් සඳහා වෙන් කරන ලද කාලයේදී නමාව හඳුන්වා දී එකී විමසීම් සිදු කල හැකිය. එහිදී නමා කොටස්හිමියකුද එසේ නොමැති නම් ප්‍රතියුක්තකයෙකු දැයි හඳුනා ගැනීම පහසු කිරීම පිණිස නම නම හා ලිපිනය ඔහු / ඇය විසින් ඉදිරිපත් කල යුතුය.
4. කොටස්කරුවන් හට තමන්ට ඇති ගැටළු බැංකුවේ ලියාපදිංචි කාර්යාලයේ සිටින සමාගම් ලේකම් වෙත තැපැල් මගින් හෝ විද්‍යුත් තැපැල් (sdbegm@sdb.lk) මාර්ගයෙන් හෝ අංක 0112-514256 වෙත ෆැක්ස් පණිවිඩයක් එවීම මගින්, රැස්වීම පැවැත්වීමට පැය 24 කට පෙරාතුව ඉදිරිපත් කල හැකි අතර, ඒවා සලකි යුතු කරුණු යැයි සභාපතිතුමිය සලකන්නේ නම් සාකච්ඡාවට භාජනය වේ.
5. යම් කොටස්හිමියකුට රැස්වීමට සහභාගී වීමට නොහැකි නම්, ප්‍රතියුක්තකයෙකු පත් කිරීමේ සාධන පත්‍රයේ සඳහන් යෝජනාව සඳහා මනාපය පැහැදිලිව සටහන් කර **“ප්‍රතියුක්තකයෙකු පත් කිරීමේ සාධන පත්‍රය”** නිසි පරිදි පුරවා, නමා වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු පත් කිරීම සඳහා කොටස්හිමියන් උනන්දු කරන අතර, එවන් අවස්ථාවකදී එම කොටස්කරු රැස්වීම සඳහා සහභාගී නොවුනද එකී කොටස්හිමියාගේ ඡන්දය එකී රැස්වීමට සහභාගී වූ අයෙකුගේ ඡන්දයක් ලෙස සලකනු ලැබේ.

නිසි පරිදි පුරවන ලද ප්‍රතියුක්තකයෙකු පත් කිරීමේ සාධන පත්‍රය (දී ඇති උපදෙස් අනුව) රැස්වීම පැවැත්වීමට නියමිත වේලාවට පැය 24 කට පෙරාතුව සමාගම් ලේකම් වෙත එවීමෙන් ඔබගේ ප්‍රතියුක්තකයාට ඔබව නියෝජනය කිරීමේ හැකියාව මෙන්ම අනිවිශේෂ මහා සභා රැස්වීමේදී ඔබගේ උපදෙස් පරිදි ඡන්දය ලබා දීමට හැකියාව ඇත.

මෙම රැස්වීම පැවැත්වෙන්නේ අනන්‍ය ක්‍රමයට බැවින්, සියළු කොටස්හිමියන් තම ප්‍රතියුක්තකයෙකු පත් කිරීමේ සාධන පත්‍රය, පෝරම අංක 1 සමග රැස්වීම පැවැත්වීමට පැය 24 කට පෙරාතුව එවීමෙන් රැස්වීම කාර්යක්ෂමව පැවැත්වීමට හැකියාව ලැබේ.

6. වර්තමානයේ රට තුළ පැවතිය හැකි ඕනෑම තත්ත්වයකදී වුවද, සැලසුම් කල පරිදි මෙම රැස්වීම පැවැත්වීමට, බැංකුව අදිටන් කරගෙන සිටී. බැංකුවේ කොටස්හිමියන් වෙත තවදුරටත් දැන්වීම් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒවා, කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් පිටුව www.cse.lk සහ / හෝ බැංකුවේ වෙබ් පිටුව <https://www.sdb.lk/en/> මගින් සිදු වේ.

7. මෙම අනන්‍ය රැස්වීමට අවනිර්ණ වීමේ / සහභාගි වීමේ දී යම් තාක්ෂණික ගැටළුවක් මතු වුවහොත් 0112-832590 යන දුරකථන අංකය ඔස්සේ සමාගම් ලේකම් දෙපාර්තමේන්තුවට ඒ බව දැනුම් දිය හැක.

• මෙම අනන්‍ය රැස්වීමට සම්බන්ධ විය හැකි තොරතුරු සපයනු ලබන්නේ එක් එක් කොටස්හිමියන්ගේ / ප්‍රතියුක්තකයන්ගේ සහ සමාගම් / ආයතනමය කොටස්හිමියන්ගේ බලයලත් නියෝජිතයින්ගේ භාවිතය සඳහා පමණි. එකී අනන්‍ය රැස්වීම් සම්බන්ධතා තොරතුරු අවභාවිතාවක් සිදු වුවහොත් බැංකුව ඒ පිළිබඳ කිසිදු වගකීමක් දරනු නොලැබේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියමය පරිදි

සණස ඩිවලොප්මන්ට් බැන්ක් පී එල් සී



**ටාමර්කා රොද්‍රිගු
සමාගම් ලේකම්**

2023 ක් වූ අප්‍රේල් මස 24 දින දී ය.

**සණස ඩිවලොප්මන්ට් බැන්ක් පී එල් සී
අතිවිශේෂ මහා සභා රැස්වීම**

ප්‍රතිශුක්තකයෙකු පත් කිරීමේ සාධනපත්‍රය

1. කොටස්හිමියාගේ සම්පූර්ණ නම
.....
2. සමාගමේ ලියාපදිංචි අංකය / සණස සමිතියෙහි ලියාපදිංචි අංකය / කොටස්හිමියාගේ ජාතික හැඳුනුම්පත් අංකය
.....
3. කොටස්හිමියාගේ ලිපිනය
.....
4. සුම් ක්‍රමය හරහා (Zoom Meeting Platform) සහභාගී වීමට ; විද්‍යුත් තැපැල් ලිපිනය හා ජංගම දුරකථන අංකය
.....
සණස ඩිවලොප්මන්ට් බැන්ක් පී එල් සී හි කොටස්හිමියෙකු ලෙස මෙයින් පත් කර සිටින්නේ,
5. ප්‍රතිශුක්තකයාගේ නම
.....
6. ප්‍රතිශුක්තකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය
.....
7. ප්‍රතිශුක්තකයාගේ ලිපිනය
.....
8. සුම් ක්‍රමය හරහා (Zoom Meeting Platform) සහභාගී වීමට ; විද්‍යුත් තැපැල් ලිපිනය හා ජංගම දුරකථන අංකය
.....

ඔහු / ඇය සහභාගී වීමට අපොහොසත් වුවහොත්, සණස ඩිවලොප්මන්ට් බැන්ක් පී එල් සී හි සභාපතිනි දිනිති රත්නායක මහත්මිය, හෝ ඇය අපොහොසත් වුවහොත් අධ්‍යක්ෂ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, හෝ ඔහු අපොහොසත් වුවහොත් අධ්‍යක්ෂ වාමින්ද කුමාරසිරි මහතා, හෝ ඔහු අපොහොසත් වුවහොත් අධ්‍යක්ෂ ප්‍රසන්න ප්‍රේමරත්න මහතා, හෝ ඔහු අපොහොසත් වුවහොත් අධ්‍යක්ෂ බී.ආර්.ඒ.බණ්ඩාර මහතා, හෝ ඔහු අපොහොසත් වුවහොත් අධ්‍යක්ෂ තුසන්ත විජේමාන්ත මහතා, හෝ ඔහු අපොහොසත් වුවහොත් අධ්‍යක්ෂ සරත් නන්දසිරි මහතා, හෝ ඔහු අපොහොසත් වුවහොත් අධ්‍යක්ෂ කොන්රඩ් ඩයස් මහතා හෝ ඔහු අපොහොසත් වුවහොත් අධ්‍යක්ෂ නවීන්ද්‍ර සූරියආරච්චි මහතා, හෝ ඔහු අපොහොසත් වුවහොත් අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා, හෝ ඔහු අපොහොසත් වුවහොත් අධ්‍යක්ෂ සෙන්දි ආදවන් මහතා, හෝ ඔහු අපොහොසත් වුවහොත් අධ්‍යක්ෂ චන්දන දිසානායක මහතා, හෝ ඔහු අපොහොසත් වුවහොත් අධ්‍යක්ෂ ආචාර්ය මහේෂ රණසේම මහතා 2023 ක් වූ මැයි මස 19 වන දින කොළඹ 06, කිරුළපන, එඩ්මන්ට් පාර, නො 12, දරණ ස්ථානයේ පිහිටි සණස ඩිවලොප්මන්ට් බැන්ක් පී එල් සී හි “අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවේදී”, 26 වන වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව පැවැත්වෙන සණස ඩිවලොප්මන්ට් බැන්ක් පී එල් සී හි අතිවිශේෂ මහා සභා රැස්වීමේ සහ ඊට අදාළව කල් තැබීමකදී සහ එයට ආනුශංගිකව පැවැත්විය හැකි ඡන්ද විමසීමකදී අප / මා වෙනුවෙන් ඡන්දය දීම සහ කතා කිරීම පිණිස අපගේ / මාගේ ප්‍රතිශුක්තකයා වශයෙන් පත් කරමි / කරමු.

පහත යෝජනා සම්මතය ඉදිරියේ "X" ලකුණ යොදා ඔබගේ මනාපය සලකුණු කරන්න.

	පක්ෂ	විපක්ෂ
1. රැස්වීම පිළිබඳ නිවේදනයේ නිශ්චිතව දක්වා ඇති 01 වන විශේෂ යෝජනාව සම්මත කිරීම.	<input type="checkbox"/>	<input type="checkbox"/>
2. රැස්වීම පිළිබඳ නිවේදනයේ නිශ්චිතව දක්වා ඇති 02 වන විශේෂ යෝජනාව සම්මත කිරීම.	<input type="checkbox"/>	<input type="checkbox"/>
3. රැස්වීම පිළිබඳ නිවේදනයේ නිශ්චිතව දක්වා ඇති 03 වන විශේෂ යෝජනාව සම්මත කිරීම.	<input type="checkbox"/>	<input type="checkbox"/>

සමිති / සංගම් / ආයතන සඳහා

.....
සභාපති

.....
උප සභාපති / ලේකම්

නිල මුද්‍රාව

.....
දිනය

.....
ප්‍රතිශ්‍රීක්ෂකයාගේ අත්සන

පුද්ගලයන් සඳහා

.....
දිනය

.....
කොටස්හිමියාගේ අත්සන

.....
ප්‍රතිශ්‍රීක්ෂකයාගේ අත්සන

උපදෙස් :

1. නියමිත පරිදි නිස්තැන් පුරවා මුද්‍රා තබා නිසිලෙස සාධන පත්‍රය සම්පූර්ණ කළ යුතු වේ.
 2. සම්පූර්ණ කරන ලද මෙම සාධන පත්‍රය, අනිවිශේෂ මහා සභා රැස්වීම් පැවැත්වීමට නියමිත වෙලාවට පැය 24 කට පෙරාතුව පහත ලිපිනයට ලැබීමට සැලැස්විය යුතුය. එසේ නැතහොත් අදාළ ඡන්දය වලංගු ඡන්දයක් සේ නොසැලකේ.
 3. මෙම සාධන පත්‍රය පහතින්, බැංකුවේ ලිපිනය සඳහන් කර ඇති අතර එය නිසි පරිදි නවා තැපෑලෙන් අප වෙත නියමිත දිනට පෙර එවීමට කටයුතු කල යුතුය.
 4. ප්‍රතියුක්තකයෙකු පත් කරනු ලබන සාධන පත්‍රය පත් කිරීම කරනු ලබන තැනැත්තා විසින් අත්සන් කර හෝ ඔහුගේ / ඇයගේ යථා පරිදි බලය පවරන ලද ඇටෝරිනි බලකරුගේ අත්සන යටතේ විය යුතු අතර එම පත් කරන්නා සංස්ථාවක් වන අවස්ථාවකදී එහි ඇටෝරිනි බලකරු හෝ යථා පරිදි බලයලත් තැනැත්තා විසින් අත්සන් කර පොදු මුද්‍රාව තබා ඉදිරිපත් කළ යුතු අතර, ප්‍රතියුක්තකයෙකු පත් කරනු ලබන සාධන පත්‍රය සමග බැංකුවේ ලියාපදිංචි කාර්යාලයෙහි තැන්පත් කරනු ලැබිය යුතුය.
- ❖ ප්‍රතියුක්තකයෙකු පත්කිරීමේ සාධන පත්‍රය සමග නිසි පරිදි සම්පූර්ණ කරන ලද “ පෝරම අංක 1” අනිවිශේෂ මහා සභා රැස්වීම් පැවැත්වීමට පැය 24 කට පෙර ඉදිරිපත් කල යුතුය.

සමාගම් ලේකම්
සණස ඩිවලොප්මන්ට් බැංකු ශ්‍රී ඵල් සී
අංක.12, එඩ්මන්ටන් පාර,
කිරුළපන,
කොළඹ 06

පෝරම අංක 1

සුම් ක්‍රමය හරහා (Zoom Meeting Platform) රැස්වීමට සම්බන්ධවීම සඳහා කොටස්හිමියන් විසින් සම්පූර්ණ කල යුතුය.

**සභා සභාපතිවරයාගේ විධායක ජනරාල් ජී එල් සී
අතිවිශේෂ මහා සභා රැස්වීම - 2023 මැයි මස 19 වන දින**

විද්‍යුත් තැපෑල /ෆැක්ස්/තැපෑල/අතින් භාරදීම මගින්

සමාගම් ලේකම් වෙත,
සභා සභාපතිවරයාගේ විධායක ජනරාල් ජී එල් සී
අංක 12, එච්මන්ටන් පාර,
කිරුළපන, කොළඹ 06.

sdbegm@sdb.lk

කොටස්හිමියාගේ සම්පූර්ණ නම (හවුල් කොටස්හිමියෙක් නම් ප්‍රාථමික කොටස්හිමියාගේ සම්පූර්ණ නම සඳහන් කරන්න).	
ජාතික හැඳුනුම්පත් අංකය / සමාගම් ලියාපදිංචි කිරීමේ අංකය	
දුරකථන අංකය	ජංගම ස්ථාවර
විද්‍යුත් තැපෑල ලිපිනය	
ප්‍රතිශ්‍රැක්තකයෙකු නම් කරන්නේ නම් *:	
ප්‍රතිශ්‍රැක්තකයාගේ සම්පූර්ණ නම	
ප්‍රතිශ්‍රැක්තකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය / විදේශී ගමන් බලපත්‍ර අංකය	
දුරකථන අංකය	ජංගම ස්ථාවර
විද්‍යුත් තැපෑල ලිපිනය	
* ප්‍රතිශ්‍රැක්තකයෙකු පත්කිරීමේ සාධන පත්‍රය ඇමිණිය යුතුය.	

සභා සභාපතිවරයාගේ විධායක ජනරාල් ජී එල් සී හි අතිවිශේෂ මහා සභා රැස්වීමට පහත අත්සන් තබන අය හෝ මාගේ / අපගේ ප්‍රතිශ්‍රැක්තකයා අතරා ක්‍රමයෙන් සම්බන්ධ වනු ඇති බව මා විසින් / අප විසින් සහතික කරමි /කරමු. යම් හෙයකින් ප්‍රතිශ්‍රැක්තකයා පත් කරන්නේ නම්, යෝජනා සම්මතයට මාගේ / අපගේ ඡන්දය ලබා දෙන්නේ ප්‍රතිශ්‍රැක්තකයකු පත් කිරීමේ සාධන පත්‍රයේ දක්වා ඇති මනාපය පරිදි බව මම /අප පිළිගනිමි / පිළිගනිමු.

.....
කොටස්හිමියා / කොටස්හිමියන්ගේ අත්සන

- | |
|--|
| <ol style="list-style-type: none"> 1. ආයතනමය කොටස්හිමියෙකු සම්බන්ධයෙන් නම්, මෙම ආකෘති පත්‍රය සම්පූර්ණ කල යුත්තේ එහි පොදු මුද්‍රාව (අදාළ වන්නේ නම්) හෝ සාංගමික ව්‍යවස්ථාවලියේ හෝ වෙනත් ආයතනික ලියකියවිලිවල දක්වා ඇති ආකාරයෙනි. 2. මෙම ආකෘති පත්‍රය ඇවෝර්ති බලපත්‍රලාභියෙකු විසින් අත්සන් කර ඇත්නම්, බැංකුවේ ලියාපදිංචි කර ඇති එකී ඇවෝර්ති බලපත්‍රය හෝ ප්‍රසිද්ධ නොතාර්ස්වරයෙකු විසින් සහතික කරන ලද එකී ඇවෝර්ති බලපත්‍රයේ පිටපතක් නිසි පරිදි අමුණා තිබිය යුතුය. 3. මෙම පෝරමය, රැස්වීම පැවැත්වීමට පැය 24 කට පෙරාතුව, සමාගම් ලේකම් වෙත ලැබීමට සැලැස්විය යුතුය. 4. මෙම පෝරමය, විද්‍යුත් තැපෑල මගින් (sdbegm@sdb.lk) හෝ ෆැක්ස් මගින් (0112-514256) හෝ වැඩ කරන දින වල පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා කාලය තුළ ලැබෙන්නට සැලැස්විය යුතුය. 5. ඔබට යම් ගැටළුවක් පැන නැගී ඇත්නම්, කරුණාකර 0112-832590 යන දුරකථන අංකයට අමතන්න. |
|--|

